

ශ්‍රී ලංකා රජය
REPUBLIC OF SRI LANKA

"B" සංස්කීර්ණ

Form "B"

(ඒ පැමි අධ්‍යක්ෂ අංශය)

ව්‍යෝග කිරීමේදී
APPLICATION FOR A VISIT VISA

වෘත්ත නොවුනු }
Passport No. }
Date of Birth }
Place of Birth }
Date of Issue }
Place of Issue }

වෘත්ත නොවුනු නොවුනු නොවුනු නොවුනු නොවුනු නොවුනු }
Details of previous passports held, if any }

1. නැමැතිවාව }
Name in full }
(except in case of married, specify Surname first, in block letters)

Surname }
Name of Father }

2. නැතිවාව }
Nationality }

වෘත්ත නොවුනු නොවුනු නොවුනු නොවුනු නොවුනු නොවුනු }
If naturalized, date and place of naturalization and former nationality }

3. (a) උපත දින }
(a) Date of Birth }

(b) උපත නම් }
(b) Place of Birth }

4. ප්‍රතිචාර, පොතුව, පොතුවේ සෑවන නොවුනු }
Civil status (Single, married, widower, widow or divorced) }

5. පොතුව, පොතුවේ මෙහෙයුම් නොවුනු }
If married, where spouse is resident and full Postal Address }

6. පෙන්වනු ලබා ඇත්තා නොවුනු }
Applicant's height }

7. පෙන්වනු ලබා නොවුනු }
Any identification marks or peculiarities }

8. පෙන්වනු ලබා නොවුනු }
Applicant's address }

(a) නොවුනු }
(a) Permanent }

(b) ශ්‍රී ලංකාව හෝ පොතුව }
(b) During staying in Sri Lanka }

9. පෙන්වනු ලබා නොවුනු }
Profession or Occupation }

10. පෙන්වනු ලබා නොවුනු }
Name and Address of employer, if any }

11. පෙන්වනු ලබා නොවුනු }
If in business where business is }

(S.R.S.P.T.O)

12. නවීන සු උත්ස තේවි සෑ ? රැඳු හා, පිළිබඳ එහි විට මෙම මද සිය දිනය } _____
Whether previously in Sri Lanka? If so, last place of residence and date of leaving }

මෙයද ගොනා මිලු එක සුයුල සාක තොගයේ විභාග—
Particulars of visa or residence permit last obtained—

(a) බවෝවා ම සි, තිබූ සෑ දිනය, මලු සැකිලිල්ල පින්තු සෑදා : }

(a) If visa give: date of issue and period of validity }

(a) මාත වෛද්‍ය සෑ, තිබූ සෑ දිනය, මලු සැකිලිල්ල, මෙහුද එකක විසා පින්තු සෑදා සෑකී සෑදා : }

(b) If residence permit, give date of issue, period of validity, permit No. and place of issue }

13. ශ උත්ස දැ විසුද්ධ දෙන ශ උත්ස දැ එහි දීන තේවි සෑ, මෙම සියා ප්‍රේරිතයෙන් මද සියිල්ල ? රැඳු හා ආකෘති දීම නවද අයිතිවාදී සෑ ? තැන්තෙකු ඇත් සෑ ශ උත්ස දැ එහි දීන තේවි භාව්‍යාල්වයි-
මාත ඉගිටී සෑ සියිල්ල ? රැඳු හා, මධ්‍ය උපුදීගා එමේවි ලාභ සෑ උගිටී විසා ගැනීම් : Whether permission to visit Sri Lanka or to extend stay in Sri Lanka has been refused previously and, if so, by whom
and when or whether application has been made now or previously to any Sri Lankan visa office abroad ? If so, full particulars on
position of such application:

14. ශ උත්ස ප්‍රේරිත නෞකී සැකී විය සෑ } _____
Object of present visit }

15. ශ උත්ස එ සැකී තොග මා වැඩාත් } _____
Route and mode of travel to Sri Lanka }

16. ඇත්තෙක් මුදා එකක සැකීවාටුව } _____
Period for which visit visa is required }

17. (a) උදුෂීරා විදේෂ භාර්ති පැවතිය ඇති මුදා මිවෙනා සෑ, මිවෙනා සියිල්ල සෑ ශ උත්ස සැකීවා ඇති
සෑ මා ටුව ඇති විට, ශ උත්ස සැකීවා සෑ මා තිරිවයා。
(a) Name and address of a person in Sri Lanka who can furnish information regarding applicant and security for maintenance
and repatriation of the applicant, if so required.

(a) උදුෂීරා විදේෂ භාර්ති පැවතිය ඇති, උදුෂීරාවෙන් සියුම ක්‍රියා ප්‍රාග්‍රැන්ඩ් භාවිත වා සියිල්ල.
(b) Name and address of a responsible person in applicant's own country who can furnish information regarding applicant:

18. ශ උත්ස ප්‍රේරිත එම උදුෂීරා සෑ පැවත ගෙන සෑ ශ උත්ස මා සැකීවා විදේෂ භාර්ති එක විදුල මා වැඩාත්
How much money will the applicant have with him or have available for himself on arrival in Sri Lanka?

19. යෝ පොත සැකීවා සෑ
Any other reason to urge in support of application } _____

මම මෙම සැකීවා ශ උත්ස ශ උත්ස සැකීවා සෑ. ශ උත්ස අයිතිවාදී සෑ ශ උත්ස උගිටී අහිඟ
සෑ ශ උත්ස එ වැඩාත් ශෑදා විය ශ උත්ස එ වැඩාත් ශෑදා ශ උත්ස ප්‍රේරිත විට ශ උත්ස
සියිල්ල සෑ ශ උත්ස එ වැඩාත් ශෑදා විව්‍යා ශෑදා විව්‍යා ශ උත්ස එ වැඩාත් ශෑදා විව්‍යා.

I hereby declare that to the best of my knowledge and belief the foregoing statements are true, that I shall not engage myself in
any employment, paid or unpaid, on arrival in Sri Lanka and that I shall leave Sri Lanka before the date of expiry of the period of my authorised
stay in the Island. I also undertake to notify the Controller of Immigration and Emigration, Colombo, immediately, any change of my address
while in Sri Lanka occurs.

අයිතිවාදී

Signature }

දිනය
Date }

Date: (1) උදුෂීරා සැකීවා විට, ඔවුන් ආවාසී ශෑදා විට ශ උත්ස එ වැඩාත් ශ උත්ස
(2) උදුෂීරා සැකීවා විට ශෑදා විට ශ උත්ස එ වැඩාත් ශ උත්ස එ වැඩාත් ශ උත්ස
සියිල්ල සෑ ශ උත්ස එ වැඩාත් ශෑදා විට ශ උත්ස එ වැඩාත් ශ උත්ස එ වැඩාත්

Note: (1) 额定费5000/-或等同金额的美金或等同金额的英镑。持外交或公务护照者免收签证费。

(2) An application for a visa must be made at least one month before the date of intended travel.

(3) Fee for a visitor visa is charged on a reciprocal basis. Holders of diplomatic or official passports will be granted or issued visas free of charge.

(4) An applicant must submit two copies of his photograph 45 x 35 mm for issue of a visa.